



First Year (100 Level) Examination in Bachelor of Arts (External New Syllabus)
 (August/ September- 2024)
ECNE 101: ආර්ථික විද්‍යාව හැදින්වීම

Wmfoia:

- මිනැම ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න
- කාලය: එය (03) කුනක් පමණයි
- ලකුණු: එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැඳීන්

1. i. කිසියම් භාෂ්‍යයක වෙළෙඳපල ඉල්ලුම හා සැපයුම දැක්වෙන සම්කරණයන් පහක ලෙස දක්වා ඇත.

$$Q^d = 600 - 10P$$

$$Q^s = 10P$$

රූප මිල සහන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේයැයි උපකළුපනය කරන්න. ඒ අනුව ඒකකයක මිල රු. 50 ක් ලෙස වූ සහතික මිලක් යටතේ අතිරික්ත තිමුවම රූප මිලදී ගනු ලබයි. පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

(ලකුණු 04)

a. රුප සටහනක ඉල්ලුම හා සැපයුම ව්‍යුයන් දක්වන්න.

(ලකුණු 08)

b. රූප මැදිහත් නොවන තත්ත්වයකදී සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න.

(ලකුණු 04)

c. රූප සහතික මිල යටතේ අතිරික්ත භාෂ්‍ය ප්‍රමාණය මිලදී ගන්නා අවස්ථාවකදී

පරීභෝගික පැහැදුම සහ තිෂ්පාදකයාගේ ආදායම ගණනය කරන්න.

d. සහතික මිල තිසා පරීභෝගික අතිරික්තයෙහි හා තිෂ්පාදන අතිරික්තයෙහි ඇති වන වෙනස ගණනය කරන්න.

(ලකුණු 04)

2. i. තිෂ්පාදන හැකියා මායිම (PPF) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය සම්පත් බෙදාහැරීම තිද්‍රිතය තිරීම සඳහා හාවිතා කළහැක්කේ කෙසේදැයි පැහැදිලි කරන්න.

(ලකුණු 06)

ii. ඔණුම්කරණ ලාභය (accounting profit) සහ ආර්ථික ලාභය (economic profit) අතර වෙනස කුමක්ද?

(ලකුණු 04)

iii. තිෂ්පාදන හැකියා මායිම (PPF) හාවිතා කරමින් ස්ථාවර, වැඩින සහ අඩුවන ආවස්ථික පිරිවැය සංකල්ප පැහැදිලි කරන්න.

(ලකුණු 06)

iv. යට්තානුරුපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරුපී ආර්ථික විද්‍යාව අතර වෙනස කුමක්ද?

(ලකුණු 04)

3. i. තිෂ්පාදනයේ කෙටිකාලය සහ දැනුකාලය අතර වෙනස කුමක්ද?

(ලකුණු 06)

ii. පහත දැක්වෙන්නේ X භාෂ්‍යය සඳහා වන තිෂ්පාදන ප්‍රිතයයි

$$Q = 10L^{0.4}K^{0.6}$$

එහි Q මගින් X තිෂ්පාදන ප්‍රමාණයද, K සහ L මගින් පිළිවෙළින් හාවිතා කරනු ලබන ප්‍රාග්ධන ප්‍රමාණය හා ගුම ප්‍රමාණයද දක්වයි.

- a. ඉහත තිෂ්පාදන ප්‍රිතය හාවිතයෙන් ප්‍රාග්ධනයෙහි හා ගුමයෙහි ආන්තික සහ සාමාන්‍ය එලදායිතා ප්‍රිත ව්‍යුත්පන්න කරන්න.

(ලකුණු 07)

- b. ගුමය සහ ප්‍රාග්ධන ඒකකයක මිල පිළිවෙළින් රු. 20/= ක් සහ රු. 30/= ක්ද, අයවැය සංරෝධකය රු. 1000/= වේ යැයි සිතන්න. නිෂ්පාදන සම්බුද්ධියේදී හාටිනා කළහැකි ප්‍රශ්නය ගුම සහ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය සොයන්න. (ලකුණු 07)
4. i. කෙටිකාලයේදී ආන්තික හා සාමාන්‍ය නිෂ්පාදන වතු සහ ආන්තික හා සාමාන්‍ය පිරිවැය වතු අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න. (ලකුණු 06)
- ii. ආයතනයක දිගුකාලීන සාමාන්‍ය මුළු පිරිවැය (LATC) එහි කෙටිකාලීන සාමාන්‍ය මුළු පිරිවැය (SATC) හා සම්බන්ධවන ආකාරය ප්‍රස්ථාර ඇසුරින් පැහැදිලි කරන්න. (ලකුණු 06)
- iii. ඒකාධිකාරී තරගය යනු ඇරුණු තරගය සහ ඒකාධිකාරී අතර පවතන මධ්‍ය තන්වයකි. ප්‍රස්ථාරයක් ඇසුරින් මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න. (ලකුණු 08)
5. විවෘත ආර්ථික ආදර්ශයක් සම්බන්ධයෙන් පහත දැක්වෙන තොරතුරු සලකන්න. (සියලු වටිනාකම් රු. මිලියන වලිනි).
- පරිහෝජනය : $C = 100 + 0.8Y^d$
- පොදුගලික ආයෝජන : $I = 225$
- බද්ධ : $t = 0.25Y$
- සංකීර්ණ වියදම් : $TR = 100$
- රජයේ වියදම් : $G = 125$
- අපනයන : $X = 200$
- ආනයන : $M = 280 + 0.1Y$
- i. මෙම ආර්ථිකයේ සම්බුද්ධිත ජාතික ආදායම (Y), පරිහෝජනය (C), සහ ඉතුරුම් (S) ප්‍රමාණයන් ගණනය කරන්න. (ලකුණු 06)
- ii. සම්බුද්ධිත ජාතික ආදායමහිදී කාන්ත්‍රික වැදුම්වලට සමාන වන බව පෙන්වන්න. (ලකුණු 04)
- iii. පොදුගලික ආයෝජන රු. මිලියන 275 දක්වා ඉහළ ගියේයැයි සිතන්න. (ලකුණු 06)
- එහිදී නව සම්බුද්ධිත ජාතික ආදායම (Y), පරිහෝජනය (C), සහ ඉතුරුම් (S) ප්‍රමාණයන් ගණනය කරන්න.
- iv. පෙර සහ නව සම්බුද්ධිතයන්හිදී රාජ්‍ය අයවැය ගේඡය (budget balance) ගණනය කරන්න. (ලකුණු 04)
6. i. පහත දැක්වෙන කොටස් කෙටියෙන් පැහැදිලි කරන්න.
- a. පිළිඹේ වතුය මහින් පෙන්නුම් කරන්නේ කුමක්ද?
- b. දේවා වියුක්තිය සඳහා හේතු සහ එහි ප්‍රතිච්චාක මොනවාද?
- c. ව්‍යුහාත්මක සහ සාර්ථක දේවා වියුක්තිය අතර වෙනස දක්වන්න. (ලකුණු 04)
- ii. මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මහ බැංකුවකට හාටිනා කළහැකි උපකරණ මොනවාද? මෙම එක් එක් උපකරණ හැසිරවීමෙන් මුදල් සැපයුම වෙනස් වන්නේ කෙසේද සහ එම උපකරණවල විශ්වසනීයත්වයට ඇති ඉඩකඩ පිළිබඳව සාකච්ඡා කරන්න. (ලකුණු 08)
7. පහත ඕනෑම මානාකා තතරක් පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න.
- i. පූර්ණ තරගකාරී වෙළෙඳපලක ලක්ශණයන්
- ii. ආදේශන හා අනුපූරක හාණ්ඩි
- iii. දේවා වියුක්තියෙහි පිරිවැය
- iv. පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්ති
- v. මූල්‍ය කාර්යයන් (කොටසකට ලකුණු 05 බැඳීන්)
